

## සංඛ්‍යා පද්ධති (Number System)



සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද? මගේ යාලවනේ



සංඛ්‍යා පද්ධති අපට අවශ්‍යවන්නේ ඇයි?



අපි ඉගෙන ගන්නා සංඛ්‍යා පද්ධති මොනවාද?



සංඛ්‍යා පද්ධතිය:- .....

පාදය :- .....

සංකේත ගණනා:- .....

සංකේත :- .....

ලංඡාහාරණ :- .....

සංඛ්‍යා පද්ධතිය:- .....

පාදය :- .....

සංකේත ගණනා:- .....

සංකේත :- .....

ලිඳාහාරණ :- .....

සංඛ්‍යා පද්ධතිය:- .....

පාදය :- .....

සංකේත ගණනා:- .....

සංකේත :- .....

ලිඳාහාරණ :- .....

සංඛ්‍යා පද්ධතිය:- .....

පාදය :- .....

සංකේත ගණනා:- .....

සංකේත :- .....

ලිඳාහාරණ :- .....

## දැගමය සංඛ්‍යා පද්ධතිය

දැගමය සංඛ්‍යා පද්ධතියේ සංකේත - 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9



දැගමය සංඛ්‍යාවක් සැදෙන්නේ කෙසේද?

පහත දැක්වෙන ලිඳාහාරණය අධ්‍යනය කිරීමෙන් දැගමය  
සංඛ්‍යාවක් නිර්මාණය වන අයුර ඔබට අවබෝධ කරගත හැකිය.



සඳාහාරණය  $324_{10}$

$$\begin{array}{r}
 3 & 2 & 4 \\
 10^2 & 10^1 & 10^0 \\
 100 & 10 & 1 \\
 300 & + & 20 & + & 4
 \end{array}$$

324



පහත දැක්වෙන දශමය සංඛ්‍යා යැදී ඇති ආකාරය විහිදුවා දක්වන්න.

(1) 75

(2) 123

(3) 245

.....

.....

.....

.....

(4) 358

(5) 486

(6) 853

.....

.....

.....

.....

(7) 999

(8) 1024

(9) 2365

.....

.....

.....

## ද්‍රව්‍ය සංඛ්‍යා පද්ධතිය



ද්‍රව්‍ය සංඛ්‍යා පද්ධතියක් ලෙස හදුන්වන්නේ කුමක්ද?



**Bit = B**inary dig**i**t → 0 හෝ 1

දූෂණ සංඛ්‍යා ද්‍රව්‍ය සංඛ්‍යාවලට පරිවර්තනය කරමු.

$21_{10}$

$$\begin{array}{r} 2 \mid 21 \\ 2 \mid 10 \longrightarrow 1 \\ 2 \mid 5 \longrightarrow 0 \\ 2 \mid 2 \longrightarrow 1 \\ 2 \mid 1 \longrightarrow 0 \\ 0 \longrightarrow 1 \end{array}$$

$$21_{10} = 10101_2$$



පහත දැක්වෙන දූෂණ සංඛ්‍යා ද්‍රව්‍ය සංඛ්‍යාවලට පරිවර්තනය කරන්න.

$33_{10}$

$64_{10}$

$122_{10}$

$203_{10}$

$238_{10}$

$284_{10}$

ද්විමය සංඛ්‍යා දැඟපය සංඛ්‍යාවලට පරිවර්තනය කරමු.

$1101_2$

$$\begin{array}{ccccccc}
 1 & 1 & 0 & 1 & \longrightarrow & 1 \text{ පියවර} \\
 2^3 & 2^2 & 2^1 & 2^0 & \longrightarrow & 2 \text{ පියවර} \\
 8 & 4 & 2 & 1 & \longrightarrow & 3 \text{ පියවර} \\
 8 + 4 + 0 + 1 & \longrightarrow & 4 \text{ පියවර}
 \end{array}$$

13

$$\underline{1101_2 = 13_{10}}$$



පහත දැක්වෙන ද්විමය සංඛ්‍යා දැඟමය සංඛ්‍යාවලට පරිවර්තනය කරන්න.

1.  $11001_2$

2.  $1110001_2$



3.  $101010_2$

4.  $1110110_2$

5.  $0110111_2$

6.  $1111101_2$

ද්‍රව්‍ය සංඛ්‍යා පරිගණකය තුළ භාවිත වන ආකාරය අවබෝධ කර ගනිමු



රුපය ද්‍රව්‍ය අංකනයට හැරවීම

1010...101010  
11...11010101  
.....



හත ද්‍රව්‍ය අංකනයට හැරවීම

11..1100101.0  
010111...0101  
.....



A අක්ෂරය ද්‍රව්‍ය අංකනයට හැරවීම

1000001



9 ඉලක්කම ද්‍රව්‍ය අංකනයට හැරවීම

0001001